

මුදල් හා කුම සම්පාදන අමාත්‍යංශය

සේවා නියුක්තියන්ගේ භාර අරමදල් මණ්ඩලය

ස්වයංකීරියා සාමාජික අයදුම්පතා

සාමාජික අංකය: []

ස්වයං රැකියාවන්හි නියුක්තියන් විසින් සපයා එවිය පුතු වාර්තාව

(සේ. නි. භා. අ. පන්තේ 18,19,20 හා 25 වන පේද යටතේ)

- | | | |
|-----|---|------------------------------------|
| 01. | සාමාජිකයාගේ සම්පූර්ණ නම |මිය/...මයා මෙනවිය |
| 02. | පෙළුපත් නම, මුල අකුරු සමග | |
| 03. | සාමාජිකයාගේ ජ්‍යෙනික හැඳුනුම්පත් අංකය | |
| 04. | ලිපි යොමුව | |
| | දුරකථන අංකය | |
| | දිස්ත්‍රික්කය | |
| 05. | උපන් දිනය | |
| 06. | විවාහක / අවිවාහකව | |
| 07. | ස්වාම්පූරුෂයා / භාරෝයාවගේ) සම්පූර්ණ නම) | |
| 08. | සාමාජිකයාගේ ස්වයං රැකියාවේ ස්වභාවය | |
| 09. | ස්වයං රැකියාවේ නියුක්ත ස්ථානයේ නම සහ ලිපිනය | |
| 10. | දායක මුදල් ගෙවීම ආරම්භ වන දිනය | |
| 11. | මාසික දායක මුදල | |
| 12. | නම ප්‍රතිලාභ ලබා ගැනීමට පෙර සාමාජිකයා මියගිය හොත් එකී ප්‍රතිලාභ හිමිකර දීමට ඔබ යෝජ්නා කරන තැනැත්තා හො තැනැත්තිය “නාමිකයා වේ” | |

| නාමිකයාගේ සම්පූර්ණ නම | | වයස | ජ්‍යෙනික හැඳුනුම්පත් අංකය | දාති සම්බන්ධතා | කොටස හෝ ප්‍රමානය |
|--|-----------|-----|------------------------------|----------------|------------------------|
| | | | | | |
| පෙළපත් නාමය | වෙනත් නම් | | | | |
| | | | | | |
| නාම යෝජ්නාව පිළිබඳ පසු කාලීන වෙනස්වීම | | | | | |
| නාමිකයාගේ සම්පූර්ණ නම | | | | | |
| | | | | | |
| පෙළපත් නාමය | වෙනත් නම | | | | |
| | | | | | |

ඉහත පෙන්වුම් කර ඇති තොරතුරු සතු හා නිවැරදි බව මම මින් ප්‍රකාශ කර සිටිමි .

මෙහි මා විසින් යම්කිසි අසත්‍ය තොරතුරක් සපයා නිලීම මාගේ සාමාජිකත්වය අවලංගුවීමට හෝතු විය හැකි බව මම දැනීම්.

සාමාජිකයාගේ මාපවැශිලි සලකුණු

සාමාජිකයාගේ අත්සන·

වම දකුණි

දිනය :-

ඉහත සපයා ඇති තොරතුරු මාගේ පුර්ණ දැනීමේ හැවියට නිවැරදි බවත්, ඉහත තම සඳහන් සාමාජිකයා අයදුම්පතන් මාපවැශිලි සලකුණු යොදා අත්සන් තබන ලද්දේ මා ඉදිරිපිට දී බවත් ප්‍රකාශ කරමි .

කණ්ඩ ව්‍යාපාර කළමණාකරු ගේ/ග්‍රාම සේවා
තිළධාරියාගේ /සාම්ඛ්‍ය විනිශ්චය කරගෙන
තිනිදිගේ අත්සන·

දිනය :-----

නම :-----

ලිපිනය:-----

තිල මුදාව·

පැ.පූ:- මෙම අයදුම්පතනාභි අංක 3 යටතේ දක්වා ඇති සාමාජිකයාගේ /සාමාජිකාවගේ ජාතික හැඳුණුම්පත් අංකය අනිවාර්යයෙන් අනුලත් කළ යුතුය.